



භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව

திறைசேரி செயற்பாடுகள் திணைக்களம்

Department of Treasury Operations

කැ.පෙ.1559, පො.භාණ්ඩාගාරය, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, කොළඹ 01, ශ්‍රී ලංකාව
தபெ. 1559, பொது நிற்றைசேரி, பொருளாதார உறுதிப்பாடு மற்றும் தேசிய கொள்கைகள் அமைச்சு, கொழும்பு 01, இலங்கை
P.O.Box: 1559, General Treasury, Ministry of Finance, Economic Stabilization & National Policies, Colombo 01, Sri Lanka

කාර්යාලය
அலுவலகம்
Office

දුරකථන
தொலைபேசி
Telephone

+94 11 2484600
+94 11 2484700

ෆැක්ස්
பெக்ஸ்
Fax

+94 11 2484970
+94 11 2320042

වෙබ් අඩවිය
இணையத்தளம்
Website

www.treasury.gov.lk

මගේ අංකය
எனது இல
My No.

TO/REV/01/03/01

ඔබේ අංකය
உமது இல
Your Number

2025.11.17

සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්
දෙපාර්තමේන්තු ප්‍රධානීන්
දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත

2025.01.01 දින සිට 2025.12.31 දින දක්වා හිඟ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම

2020.08.28 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 01/2020 හා සබැඳිව මෙම දෙපාර්තමේන්තුව විසින් 2020.10.14 දින නිකුත් කරන ලද මාර්ගෝපදේශ අංක 03 හි සඳහන් උපදෙස් කෙරෙහි අවධානය යොමු කෙරේ.

02. ආදායම් පිළිබඳ ගණන්දීමේ නිලධාරීන් විසින් මු.රෙ.128(2)(ඇ) විධිවිධාන ප්‍රකාරව තම වගකීම යටතේ පවතින ආදායම් සංකේතාංකවලට අදාලව අර්ධ වාර්ෂිකව හිඟ ආදායම් පිළිබඳ වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කළයුතුව ඇත. භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් ගණන් දීමේ නිලධාරියා ලෙස කටයුතු කරනු ලබන පහත සඳහන් ආදායම් සංකේතාංක යටතේ එකතු කරන ආදායම් පිළිබඳව අදාල ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් /ගණන්දීමේ නිලධාරීන් විසින් අර්ධ වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබන තොරතුරු ඒකාබද්ධ කිරීමෙන් හිඟ ආදායම් වාර්තා සකස් කර විගණකාධිපති වෙත ඉදිරිපත් කරනු ලැබේ.

ආදායම් සංකේතාංකය

විස්තරය

20.02.01.99

රජයේ වත්කම්වලින් ලැබෙන ආදායම - අනෙකුත් කුලී

20.02.02.99

පොළිය - අනෙකුත්

20.03.01.00

චක්‍රණීය හා ගාස්තු - දෙපාර්තමේන්තුමය විකිණීම

20.03.02.99

චක්‍රණීය හා ගාස්තු - පරිපාලනාත්මක ගාස්තු හා ගෙවීම් - විවිධ

20.03.03.02

චක්‍රණීය හා ගාස්තු - දඩ මුදල් හා රාජසන්තක කිරීම්- අනෙකුත්

20.03.99.00

චක්‍රණීය හා ගාස්තු - අනිකුත් ලැබීම්

20.05.99.00

වර්තන පැවරීම - ජාතික ලොතරැයි මණ්ඩලය හා අනෙකුත් පැවරුම

03. එබැවින් ඉහත දැක්වෙන එක් එක් ආදායම් සංකේතාංක යටතේ නියමිත නීති සහ රෙගුලාසි ප්‍රකාරව නඩත්තු කරන ලද හිඟ ආදායම් සම්බන්ධව ගිණුම් වාර්තා පොත් යනාදිය නිසි පරිදි සංසන්දනය කර රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 01/2020 ට අදාලව මෙම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අංක 03 හි සඳහන් උපදෙස් අනුගමනය කර අමුණා ඇති **TOD/REV/01(i)** ආකෘති පත්‍රය අනුව 2025.12.31 දිනට සකස්කරන ලද හිඟ ආදායම් වාර්තා **2026.01.16** දිනට පෙර revenue@tod.treasury.gov.lk යන විද්‍යුත් ලිපිනය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අදාල දිනට හිඟ ආදායම් කිසිවක් නොමැති නම් ඒ බව සඳහන් කරමින් හිස් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වේ.

04. තවද එක් එක් වර්ෂයට අදාල හිඟ ආදායමට අනුරූපව 2025 වර්ෂය තුළදී අයකරන ලද මුදල් පිළිබඳ විස්තර ද එම කාලපරිච්ඡේදය තුළදී මු.රෙ.113 පරිදි භාණ්ඩාගාරයෙන් ලද අනුමැතිය ප්‍රකාරව අත්හරින ලද එක් එක් ආදායම් වේ නම් ඒ පිළිබඳ විස්තරද අමුණා ඇති **TOD/REV/02(i)** ආකෘති පත්‍රයේ සඳහන් කර ඉදිරිපත් කළ යුතුවේ.

05. එමෙන්ම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2015(V) ප්‍රකාරව ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ විස්තරාත්මක වාර්තා සහ පොත්පත් ඔබ විසින් නිසි පරිදි පවත්වා ගත යුතු බව වැඩිදුරටත් දන්වා සිටිමි.

සුඛ නිලීන්සාන්

අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ.)

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව

පිටපත - විගණකාධිපති, ජාතික විගණන කාර්යාලය - කරු. දැ.ගැ.ස.

2025.12.31 දිනට හිඟ ආදායම් පිළිබඳ වාර්තාව

- I. අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව / දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
- II. ආදායම් විස්තරය -
- III. ආදායම් සංකේතාංකය -

විස්තරය	හිඟ ආදායම්					හිඟ සඳහා හේතු	හිඟ අයකර ගැනීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග	හිඟ අයකර ගැනීමට ඇති හැකියාව පිළිබඳ සහතිකය
	2022.12.31 දින දක්වා සමුච්චිත හිඟ මුදල රු. (2)	2023 වසරට අදාළ හිඟ මුදල රු. (3)	2024 වසරට අදාළ හිඟ මුදල රු. (4)	2025.12.31 දක්වා අදාළ හිඟ මුදල රු. (5)	2025.12.31 දක්වා මුළු හිඟ මුදල රු. (2+3+4+5) (6)			
(1)						* (7)	* (8)	* (9)

2024.12.31 දිනට ඉදිරිපත් කළ හිඟ ආදායම් වාර්තාව මගින් ඉහත වගුවේ කිරු අංක 2 සිට 4 දක්වා වාර්තා කරන ලද එක් එක් හිඟ මුදල් වලින් 2025 වර්ෂය තුළ ලද අයවීම / අත්හැර දැමීම ඇතොත් ඒවා අඩු කළ පසු ලැබෙන මුදලට මෙම කිරු යටතේ වන එකතුවක් සමාන විය යුතුය. එසේ නැතහොත් අදාළ වෙනස්කම් සඳහා විස්තරාත්මක හේතු ඇමුණුම ලෙස ඉදිරිපත් කළ යුතුය.

* 7, 8 සහ 9 කිරු සඳහා වලංගු හේතුවන් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය.

සකස් කළේ :
 පරීක්ෂා කළේ:
 ප්‍ර.මු.නි./අධ්‍යක්ෂ (මුදල්)/ප්‍ර.ගණකාධිකාරී/ගණකාධිකාරී

ඉහත සඳහන් තොරතුරු නිවැරදි බවට සහතික කරමි
 ලේකම් / දෙපාර්තමේන්තු ප්‍රධානියා / දිස්ත්‍රික් ලේකම්
 (නිල මුද්‍රාව)

දිනය:.....

2025.12.31 දිනට හිඟ ආදායම් එකතු කිරීම පිළිබඳ සහ අනුමත ආදායම් අනුහරීම් පිළිබඳ ප්‍රකාශය

අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව / දිස්ත්‍රික් ලේකම් කාර්යාලය :

ආදායම් සංකේතාංකය :

	2025 වර්ෂය තුළ හිඟ ආදායම් එකතු කිරීම					* 2025 වර්ෂය තුළ හිඟ ආදායම් අනුහරී දැමීම				
	2022.12.31 දින දක්වා හිඟ මුදලට අනුරූපීව එකතු කිරීම	2023 වසරට අදාළ හිඟ මුදලට අනුරූපීව එකතු කිරීම	2024 වසරට අදාළ හිඟ මුදලට අනුරූපීව එකතු කිරීම	2025 වසරට අදාළ හිඟ මුදලට අනුරූපීව එකතු කිරීම	2022.12.31 අදාළ හිඟ මුදලට අනුරූපීව අනුහරී දැමීම	2023 වසරට අදාළ හිඟ මුදලට අනුරූපීව අනුහරී දැමීම	2024 වසරට අදාළ හිඟ මුදලට අනුරූපීව අනුහරී දැමීම	2025 වසරට අදාළ හිඟ මුදලට අනුරූපීව අනුහරී දැමීම	නිඟ මුදලට අදාළව අනුහරී දැමීමට මුළු එකතුව (6+8+10)	
	රු. (2)	රු. (3)	රු. (4)	රු. (5)	රු. (6)	රු. (7)	රු. (8)	රු. (9)	රු. (10)	රු. (11)
විස්තරය										
(1)										

* එක් එක් ආදායම් සංකේතාංක යටතේ වන යම් කිසි ආදායම් අනුහරී දැමීමක් සඳහා මු.රෙ. 113 ප්‍රකාරව භාණ්ඩාගාරයෙන් පූර්ව අනුමැතිය ලබා ගත යුතු වේ. එබැවින් මේ යටතේ සඳහන් කර යුක්තේ එසේ භාණ්ඩාගාරයේ (රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ) අධිකාර බලය ලබාගත් අනුහරී දැමීම වන අතර ඒ සඳහා අදාළ එක් එක් බලය දීමේ ලිපියේ පිටපතක් ද මේ සමඟ ඇමිණිය යුතු වේ.

සකස් කළේ :
පරීක්ෂක කළේ:

.....
ප්‍ර.මු.නි./අධ්‍යක්ෂ (මුදල්)/ප්‍ර.ගණකාධිකාරී/ගණකාධිකාරී

ඉහත සඳහන් තොරතුරු නිවැරදි බවට සහතික කරමි
.....
ලේකම් / දෙපාර්තමේන්තු ප්‍රධානියා / දිස්ත්‍රික් ලේකම්
(නිල මුද්‍රාව)

දිනය:.....